

මහා උක්කුස ජාතකය

සද්ධරුම රාජයන් වහන්සේ ඒක්තවනාරාමයෙහි වැඩ වසන සේක් මිතුගන්ත නම් උපාසකයකු අරහයා මේ ජාතකය වදාල සේක.

සැබැත් තුවර සම්පත්තියෙන් පිරි ගිය එක් කුල පූතුයෙක් කුල දුවක් පාවා ගෙන කිසි කටයුත්තකට පිහිටවන්නට සුදුසු මිතුයෙක් විවාර නැතැයි කි කළ ඇගේ අවවාද අනුව ක්‍රමයෙන් සතර වාසල් රකින දොරටු පාලයාගේ පටන් මහ රෑප්පුරුවන් දක්වා ද අසු මහා සවිවන් වහන්සේ පටන් සර්වයුයන් වහන්සේ දක්වා ද මිතුවී ලොකික ලෝකේත්තර සම්පත් ලබාගත්තේය. මේ කරුණ ගැන දම් සහා මණ්ඩපයෙහි උපත් කතාවක් අරහයා මහණෙනි, පෙර තිරිසන් යෝනියෙහි පවාතුපිද මැගේ බසින් බොහෝ මිතුව ප්‍රතු සේකයෙන් මිදුනේ වේදැයි ඉකුත් වත වදාල සේක.

යටගිය ද්‍රව්‍ය බරණුස බුහුම දත්ත නම් රජ කෙනෙක් රාජු කරන කළේ ද්‍රව්‍යමින් ජ්වත් වන මිතිසුන් වසන එක් ගමක තුදුරින් මහා සයංජාත විලෙක් විය. ඒ විලට දකුණු බසින් එක් උකුසෙක් ද බස්නාහිර පැත්තෙන් එක් උකුසු දෙනක් ද උකුසු දෙනක් උකුසු දෙනක් උකුසු ද එහෙතු සිංහ රාජයෙක් ද දක්නීන් කර සුදු තඹ වලින් ලිහිණී රජේක් ද විල මැද ඇති දුපතෙහි කැස්බෙක් ද වාසය කරන්නා හ. දිනක් උකුස්සා උකුසු දෙනුව සමග සරණ විවාලේය. ඇ උකුස්සා අතින් මිතුයෙක් ඇත්දැයි විවාර නැතැයි කි කළ එසේ නම් සබඳ අපට යම් ඩියක් උපත් විට ඉන් ගලවා පියන්ව සමත් මිතුයුතු ලැබීම මැනවයි කියා ඒ අවට වාසය කරන ඉහත කි සතුන් තිදෙනා හා මිතුව ඒ අසල ඇති කොළඹන් ගසෙක කැදැල්ලක් බැඳ වාසය කරන්නාහු දරු පැටවුන් දෙදෙනෙකු ලද්දා හ. දිනක් ද්‍රව්‍යමේ ගිය මිතිසුන් සමුහයක් ඇවිද කිසිවක් නොලැබ හිස් අතින් ආපසු විල අසලින් යන්නේ කුඩ මැණින්වන් අල්ලා ගෙන යමු යයි කරා කොට එහි නතර වි රාත්‍රි ගිණී ගොඩි මොලවා ගත්ත. ඒ දුම් ඉහළ ගොස් උකුසු පැටවුන් කැ ගසන්නට වන් හ. ඒ ඇසු මිතිස්සු තෙල පක්ෂීන් මරා පුළුස්සා අනුහුව කොට බවිගිනි නිවා ගනිමු යයි කරණ කරා ඇපුන උකුසු දේ මේ මිතිස්සු මාගේ පැටවුන් මරා කනු කැමැත්තාහ. ඒ බව වහා ගොස් අපලේ මිතු ලිහිණී රෑප්පුරුවන්ට දක්වා එවයි උකුස්සා අමතා කිවාය. උකුස්සා ගොස් වැදු නමස්කාර කොට ඉතා බැගැපත්ව තමන්ට ද්‍රව්‍යමි කරුවන්ගෙන් පැමිණෙන්නට යන විපත කියා වහා පිහිට වන ලෙස අයිද සිටියේය. ලිහිණී රෑප්පුරුවේව් වහා පැමිණ ඒ මිතිස්සු පුළු එලි බැඳ ගහට නගින අපුරු බලා කිට මුදුනට ලැයාවන කළේ අසල විලෙන් පියාපත් තොගෙන මුඛයෙන් ද පැන් ගෙන පියාඩා ගොස් පුළු එලියට ඉලය ඉස නිවා දමන්නාහ. මිතිස්සු නැවත බැසුමට බැස පුළු එලි දල්වා ගෙන ගසට නගින්නාහ. නැවත ද පෙර සේම නිවාපිහ. මෙසේ මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගියේ ලිහිණී රෑප්පුරුවන්ගේ යට බවේ මයිල් දා ගියේය. ඇස් රතුවන් විය. මේ බව දුටු උකුසු දෙනුව ලිහිණී රෑප්පුරුවන්ට ස්තුති කොට මහු යටා උකුස්සා අමතා කැස්බැ ලැයට ගොස් මේ කාරණය දක්වා තමාට පිහිට්ක් වන ලෙස මහු කැදාවාගෙන එන්නැයි කියා යැවිය. උකුස්සා ගොස් කැස්බැ අමතා මේ උවදුර දක්වා මෙයින් ගැලවුව මැනවයි කිය. කැස්බැ ඒ අසා උකුස්සා අස්වසා එහි යාමට සුදානම් වන අතර රට තුදුරින් සිටිය කැස්බාගේ පුත්‍රාණුවේ පියාණන් වහන්ස වෙහෙස නොවු මැනවි යයි කියදේ මහු වලකා මාගේ මිතුයන් සඳහා මමම යා යුතු යැයි කියා එම විලෙනි පත්‍රලට ගොස් ඉස සහා සෙවල් ඇග ගල්වාගෙන අවුත් එම ගිණිගොඩ නිවා වැද භෞත්තේ ය. එවිට මිතිස්සු මේ මහා කැස්බැ දැන කුරුල් පැටවුන්ගෙන් කම නැත. මේ කැස්බැ මරා කමු යයි කියා සෙවල් මඩ ආදිය නිසා පෙරලාගත නොහි දුනු ආදියෙහි වූ වරලනු කඩා බැඳ අලිවනා කළේ මහා බලැති කැස්බා ඔවුන් හා සමග පොකුණු දියටම ගියේය. ඒ මිතිස්සු මාංග ලෝහයෙන් කැස්බා අත නොහැරියේ දියුමට ම ගියේය. නැවත ඔවුන් සුදාඩා පිපාස බලවත්ව අවුත් ගිනි දල්වා ගසට නැගෙන්නට උත්සහ කළහ. මෙය දුටු උකුසු දෙනුව තම මිතු සිංහ රෑප්පුරුවන් සම්පිටයට ගොස් උපකාර වන ලෙස දන්වන මෙන් කියා උකුස්සා යැවිවාය. තම මිතුයාගේ ඉල්ලීම පරිද ඔවුන් පැමිණී දුකින් වහා මුදවා ගැනීමට සිංහ රෑප්පුරුවේ කැමතිව ඒ මිතිස්සු සිටින සම්පිටයට පැමිණ තුන්යාක් නාද කොට ඉදිරියට ආහ. එකළේ මුළුප්‍රයායෝ සිංහ රෑප්පුරුවන් දැක මරණ හයින් ඉස් ලු ලු අත දිව ගත්ත. සිංහ රෑප්පුරුවේ සෙ පැමිණ කිසිවෙකු නොදැක උන්නේය. එවිට ලිහිණී රෑප්පුරුවේ ද කැස්බා ද පැමිණ වැද සිටියහ. සිංහ රෑප්පුරුවේ ඒ හැමදෙනා එක් කොට මිතු ධර්මයෙහි අනුසස් ප්‍රකාශ කොට තවත් මිතු බව තහවුරු වන සේ අවවාද කොට ගියහ.

එ සමයෙහි උකුසු දෙමහල්ලේ නම් දැන් මිත්තගතන්තයන් හා ප්‍රජාපතීය. මහා කැස්බා නම් මුගලන් තෙරැන් වූ අතර කැස්බා ගේ පුත්‍රයෙහි නම් රාජුල ක්‍රමාරයෙහි ය. ලිහිණී රජ වූයේ සැරියුත් තෙරැන්ය. සිංහ රෑප්පුරුවේ නම් බුදුරජාණන් වහන්සේය.